

සමාගම්වල (ගණන් පරීක්ෂකයන් පිළිබඳ) නියෝග, 1964  
 1964 ම්. ආණ්ඩු. ක්‍ර. 1 (கணக்காய்வாளர்) பிரமானங்கள்  
 THE COMPANIES (AUDITORS) REGULATIONS, 1964

ගණන් පරීක්ෂකයකු වශයෙන් ලියාපදිංචි කරන ලෙස ඉල්ලීම  
 கணக்குப் பரிசோதகராகப் பதிந்து கொள்வதற்கு விண்ணப்பம்  
 APPLICATION FOR REGISTRATION AS AN AUDITOR

**විස්තර උපලේඛනය**  
**விபர அட்டவணை**  
**SCHEDULE OF PARTICULARS**

1. හවුල්කාරයාගේ සම්පූර්ණ නම  
 பங்காளியின் முழுப்பெயர்  
 Full Name of Partner
2. ඉල්ලුම්කරු හවුල්කාරයකු කොට ඇති සමූහයේ ව්‍යාපාර නම  
 விண்ணப்பம் செய்பவர் பங்காளியாயிருக்கும் வியாபாரத் துபளத்தின்  
 வியாபாரப் பெயர்  
 Business Name of Firm of which Applicant is Partner
3. ව්‍යාපාර ලිපිනය  
 வியாபார விலாசம்  
 Business Address
4. උපන් දිනය  
 பிறந்த திகதி  
 Date of birth
5. ගණක විද්‍යාව පිළිබඳ වෘත්තීය හුදුසුකම්  
 தொழில் சம்பந்தமான கணக்கியற் தகைமைகள்  
 Professional Accountancy Qualifications

(මුල් සහතික හෝ මුල් ඩිප්ලෝමා සහතික අමුණක්)  
 (தராதரப் பத்திரங்கள் அல்லது அப்போலோமாக்களின் மூலப் பிரதிகளை அனுப்புக)  
 (Enclose original of certificates or diplomas)

6. රටවැසි බව  
 தேசம்  
 Nationality
7. ජාතිය  
 இனம்  
 Race
8. හවුල්කාරයා ලාංකීයයෙක් නොවේ නම් -  
 பங்காளி இலங்கையரல்லாதவரானால் பின்வருவனவற்றைக் குறிப்பிடுக.-  
 If the Partner is a Non - Ceylonce, state -
  - (i) නිත්‍ය වාසය කොහේ වූයේ ද?  
 எங்கு குடியேறியிருக்கிறார் ?  
 Where domiciled ?
  - (ii) ලංකාවේ පදිංචියට ආවේ කවදා ද?  
 இலங்கையில் குடியேறிய திகதி ?  
 Date of taking up residence in Ceylon ?
  - (iii) හවුල්කාරයා දිනට ම පදිංචිව සිටින්නේ කවදා සිට ද?  
 பங்காளி எந்தத் திகதி தொடக்கம் தொடராக இலங்கையில் வசித்து வந்தார் ?  
 Date from which partner has been continuously resident in Ceylon ?
  - (iv) හවුල්කාරයාට අයිතිව ලංකාවේ තිබෙන නිවෙල දේපල හා ලංකාවේ තිබෙන ඔහුගේ අයිතිවාසිකම් පිළිබඳ විස්තර -  
 இலங்கையில் சொந்தமாயுள்ள அசைவற்ற ஆதனங்களின் விபரங்களும் நிரந்தரமான வேறு உரிமைகளும்-  
 Particulars of immovable property owned and other permanent interests in Ceylon-

(v) කමාට ලංකාවේ නිකා වාසයක් ඇති බව පිළිවෙට හවුල්කාරයා ඉදිරිපත් කරන වෙනත් කරුණු  
 ශ්‍රීලංකා පාලකයා. තාගේ ඉවහරුණු ක්‍රමයන්හි පිරිසිදු බව පෙන්වා දීමට ආදායම් පත්‍රපිටි  
 වෙනත් විවරණයන්

What other facts the partner relies on to establish that he has a Ceylon domicile

.....  
 .....  
 .....

9. (අ) නිසි අධිකරණ බලය ඇති උසාවියකින් හවුල්කාරයා සිහිවිකල වුවකැපී විනිශ්චය  
 කරනු ලැබුවේ ද?

(අ) පාලකයාගේ සාමාන්‍ය මනසින් පවතින තත්වය තීරණය කිරීමට කොටසක් ද?

(b) Has the partner been adjudged by a competent court to be of unsound mind ?

(ආ) හවුල්කාරයා වස්තු හානියට පත්වුවකු නොහොත් බැංකුකරයකුදැයි  
 විනිශ්චය කරනු ලැබුවේ ද?

(ආ) ව්‍යවස්ථාපිතව පවතින අවස්ථාවකදී හවුල්කාරයාගේ සම්පත් අඩුවීම හෝ අහිමි වීම  
 හේතු වී ඇත්ද?

(b) Has the partner been adjudged an insolvent or bankrupt ?

.....  
 .....  
 .....

(ආ) ඉහත සඳහන් (ආ) ප්‍රශ්නයට පිළිතුරු "ඔව්" නම්, හවුල්කාරයා වස්තු හානියට පත්වුවේ නොහොත් බැංකුකරයකු වුවේ සහතිකයක් හෝ අඩ වශයෙන්  
 හෝ වැළැක්විය නොහැකි පාඩු හා අවහිරතාවන් නිසා සිය උසාවියෙන් ඔහුට සහතිකයක් ලැබී තිබේ ද?

(ආ) (අ) වැළැක්විය නොහැකි පාඩු හා අවහිරතාවන් නිසා සිය උසාවියෙන් ඔහුට සහතිකයක් ලැබී තිබේ ද?

(c) If the answer to (b) is in the affirmative, has the partner been granted by the Court a certificate to the effect that his insolvency or bankruptcy has arisen wholly or partly from unavoidable losses and misfortunes ?

(ආ) දඩයක් ගැනීමෙන් හෝ වරදකට හෝ අනෙකුත් ආකාරයකින් හවුල්කාරයා වරදකරයකු කොට තිබේ ද?

(ආ) අපරාධයක් සම්බන්ධව පවතින අවස්ථාවකදී හවුල්කාරයාගේ සම්පත් අඩුවීම හෝ අහිමි වීම හේතු වී ඇත්ද?

(d) Has the partner been convicted by a competent court within or without Ceylon, of any offence which is punishable with transportation or imprisonment, and not with fine ?

(ආ) (ආ) ජේෂ්ඨ ප්‍රකාර වරදකරයෙක් වුවේ නම් ආපදාදේ දී ඒ තීන්දුව නිෂ්ප්‍රභ කරන ලද්දේ ද නැතහොත් හවුල්කාරයාට සමාව, දෙන ලද්දේ ද?

(ආ) (ආ) ක්‍රමයෙන් සිදු වූ පාඩු හා අහිමි වීම්, අපරාධයක් සම්බන්ධව පවතින අවස්ථාවකදී හවුල්කාරයාගේ සම්පත් අඩුවීම හෝ අහිමි වීම හේතු වී ඇත්ද?

(c) If the answer to (b) is in the affirmative has the conviction been subsequently set aside in appeal or has the partner been Pardoned

